

සුවෙන් පෙරට
 e - ඉගෙනුම් පියස
 මිනුවන්ගොඩ
 අධ්‍යාපන කලාපය



දෙවන වාරය		
ශ්‍රේණිය : 1 ශ්‍රේණිය	විෂය : ගණිතය	පාඩම : වස්තුවල බර සැසඳීම
මිනු/අස්ගිරි වල්පොල ප්‍රාථමික විදුහල - පී. පී. මල්කාන්ති අබේරත්න		

3 පාඩම - වස්තුවල බර සැසඳීම
පෙර සූදානම

- කැරට් අලයක්, පොල් ගෙඩියක් ,ගල් කැටයක්, පොත් බැගය ,චතුර බෝතලය, පොතක් ,පාට පෙට්ටියක් ,ලී කුට්ටියක් , සාදා ගන්නා ලද තරාදියක් අවශ්‍ය වේ.

පැවරුම

- දුවේ, පුනේ ඔයාලා ළඟ තියෙන පොල් ගෙඩිය අතට ගන්න. එහි බර බලන්න. කැරට් අලය අතට ගන්න. එහි බර බලන්න. ඒ දෙකේ බර ගැන මොනවද ඔයාලට කියන්න පුළුවන් . දැන් ඔයාලා පොල් ගෙඩිය එක අතකට ගන්න. කැරට් අලය අනෙක් අතට ගන්න. ඒ දෙකේ බරෙහි වෙනස හොඳට බලන්න. පොල් ගෙඩිය උස්සන්න අමාරුයි නේද ? ඒ නිසා ඒකෙ බර වැඩියි. කැරට් අලය ලේසියෙන් උස්සන්න පුළුවන්. හරිම සැහැල්ලුයි. ඒ නිසා ඒකේ බර අඩුයි.



බර වැඩියි




බර අඩුයි

- දැවේ, පුනේ ඔයාලා ළඟ තියෙන පොත් බැගයයි වතුර බෝතලයයි අතට අරන් ඒ දෙකේ බරෙහි වෙනස හොඳට බලන්න. බර වැඩි මොකක් ද ? බර අඩු මොකක් ද ? කියලා බලන්න.



- දැන් ඔයාලා ළඟ තියෙන පොතයි පාට පෙට්ටියයි අතට අරන් ඒ දෙකේ බරෙහි වෙනස හොඳට බලන්න. බර වැඩි මොකක් ද ? බර අඩු මොකක් ද ? කියලා බලන්න.



112098507

- දැන් ඔයාලා පහත පෙනෙන පරිදි අත්ල උඩින් නියලා පහත දේවල්වල බර බලන්න. බර වැඩි මොකේ ද?

ගල් කැටය



ලී කුට්ටිය



දැන් අපි තරාදියෙන් බර සසඳුම

- දැවේ, පුනේ දැන් ඔයාලා බලන්න මම තරාදියේ එක පැත්තකට පොල් ගෙඩියක් දැමීමා. අනෙක් පැත්තට කැරට් අලයක් දැමීමා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා.

බර අඩුයි



බර වැඩියි

- පොල් ගෙඩිය බර වැඩි නිසා තරාදියේ ඒ පැත්ත පාත් වෙලා. කැරට් අලය පොල් ගෙඩියට වඩා බර අඩු නිසා ඒ පැත්ත උඩට ගිහිණි.

- දුවේ, පුතේ ඔසාලා ප්‍රභ තියෙන සෙල්ලම් තරාදියෙන් පහත ද්‍රව්‍ය දෙක දමා බර කිරන්න .

- 1 මකනගස් සහ පැන්සලක්
- 2 ගල් කැටයක් සහ පැස්ටල් කුරක්
- 3 කතුර සහ අඩි කෝදුව

දුවේ , පුතේ අපි මේ වැඩ ටිකත් කරමු.

පසු වැඩ

දුවේ, පුතේ ඔසාලා සෙල්ලම් තරාදියෙන් බර කිරීම ද්‍රව්‍යවල රූප පහත වගුවේ අලවන්න.

	බර අඩුයි	බර වැඩියි
1		
2		
3		